

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
30 S II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2002 අප්‍රේල්
கல்விப் பொதுத் தராதரப்பத்திர(உயர் தர)ப் பரீட்சை, 2002 ஏப்பிரல்
General Certificate of Education (Adv. Level) Examination, April 2002

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ගිණුම්කරණය II
கணக்கீடு II
Accounting II
පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

මෙම ප්‍රශ්න පත්‍රය කඩදසි දෙකකින් සමන්විත ය.

අදාළ කරුණු :

- පළමුවන ප්‍රශ්නය ඇතුළු ව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදසියකින් ආරම්භ කරන්න.
- එක් එක් ප්‍රශ්නයට අදාළ පෙර වැඩි ජ ජ ප්‍රශ්නය සමග ඇමණිය යුතු ය.

1. (අ) 2002 මාර්තු 31 දිනට සීමිත ශුච්ච්‍ය සමාගමේ පොත්වලින් සහන සඳහන් ශේෂ පිරික්සුම උපුටා ගන්නා ලදී.

	රු. '000	රු.
2001.04.01 දිනට - තොගය	200	-
පරිපාලන වියදම්	633	-
විකිණීමේ හා බෙද හැරීමේ වියදම්	850	-
ගොඩනැගිලි කුලී	600	-
විකුණුම්	-	9 200
විවිධ ආදායම්	-	550
ගැණුම්	3 600	-
2001.04.01 දිනට - ස්පාඤ්ඤ වත්කම් පිරිවැයට		
ගොඩනැගිලි	2 800	-
බෙද හැරීමේ රථ	1 500	-
ලිබඩු	600	-
2001.04.01 දිනට - ක්ෂය වෙන්කිරීම්		
ගොඩනැගිලි	-	528
බෙද හැරීමේ රථ	-	325
ලිබඩු	-	220
2001.04.01 දිනට - කිරිකිතාමය	500	-
20% ණයකර	-	1 000
ගෙවූ ණයකර පොලී - (සැප්තැම්බර් 30 දක්වා)	100	-
2000/2001 වසර සඳහා ආදායම් බදු වෙන් කිරීම	-	80
2000/2001 වසර සඳහා ගෙවූ ආදායම් බදු	100	-
2001/2002 වසර සඳහා ගෙවූ ආදායම් බදු	250	-
රු. 10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	-	1 400
අහිමි කළ කොටස් ගිණුම	-	70
කොටස් අධි මිල	-	170
අධ්‍යක්ෂ සංවේතන	1 460	-
2001.04.01 දිනට-ලාභාලාභ ගිණුම	350	-
	<u>13 543</u>	<u>13 543</u>

[දෙවෙනි පිටුව බලන්න.

පහත සඳහන් තොරතුරු ද මඬව සපයයි.

- (i) ගිණුම්-වසර තුළ දී රු. 100 000 පිරිවැය වූ භාණ්ඩ අනාච කඳවුරකට පරිත්‍යාග කරන ලදී. නමුත් මෙම ගනුදෙනු ව, ගිණුම් පොත්වල වාර්තා වී නැත.
- (ii) 2002 මාර්තු 31 දිනට කොගයේ පිරිවැය රු. 300 000 කි. මෙම කොගයේ ශුද්ධ උපලබ්ධි අගය රු. 240 000 කි.
- (iii) විගණන ගාස්තුවලින් කොටසක් ලෙස විගණකට ගෙවූ රු. 50 000 මුදල පරිපාලන වියදම් තුළ ඇතුළත් වේ. මෙම වර්ෂයේ මුළු විගණන ගාස්තුව රු. 150 000 කට එකත වී ඇත.
- (iv) 2002 මාර්තු 31 දිනට ගෙවිය යුතු හා ඉදිරියට ගෙවූ වියදම් මෙසේයි.

	ගෙවිය යුතු	ඉදිරියට ගෙවූ
විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්	රු. 150 000	-
ගොඩනැගිලි කුලී	රු. -	100 000
- (v) කීර්තිනාමය වාර්ෂික ව රු. 50 000 කින් ලියා හරිනු ලැබේ.
- (vi) සමාගමට අයිති ගොඩනැගිල්ලක් 2001 දෙසැම්බර් 31 දින ගිණිතේ සම්පූර්ණයෙන් ම විනාශ විය. 1997 ජනවාරි 01 දින මිලට ගත් මෙම ගොඩනැගිල්ලේ පිරිවැය රු. 800 000 කි. ගොඩනැගිලි පිරිවැය මත වසරකට 2% බැගින් ක්ෂය කරයි.
- (vii) 2000 ජනවාරි 01 දින රු. 500 000 කට මිලට ගත් බෙදා හැරීමේ රථයක් 2001 දෙසැම්බර් 31 දින රු. 350 000 කට විකුණන ලදී. විකිණීමෙන් ලද මුදල විවිධ ආදායම් ගිණුමට බැර කිරීම හැර වෙනත් කිසිදු සටහනක් මේ සම්බන්ධ ව තබා නැත. බෙදා හැරීමේ රථවාහන පිරිවැය මත වසරකට 20% බැගින් ක්ෂය කරයි.
- (viii) 2001 ඔක්තෝබර් 01 දින රු. 400 000 කට මිල දී ගත් ලීබඩු වැරදීමකින් ගැණුම් ගිණුමට හර කර ඇත. ලීබඩු පිරිවැය මත වසරකට 10% කින් ක්ෂය කරයි.
- (ix) 2001/2002 වසරේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලින් ඉපයූ ලාභ මත ආදායම් බද්ද රු. 380 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2000/2001 වසරේ ආදායම් බදු සම්පූර්ණයෙන් ම ගෙවා තිබේ කර ඇත.
- (x) කොටසකට රු. 3 ක් වූ අවසාන ඇරැයුම් මුදල නො ගෙවීම නිසා කොටස් 10 000 ක් වර්ෂය තුළ දී අහිමි කරන ලදී. මෙම ගනුදෙනුවට අදාළ සටහන් අහිමි කළ කොටස් ගිණුමේ නිවැරදි ව වාර්තා කර ඇත. මෙම අහිමි කළ කොටස්වලින් කොටස් 5 000 ක් කොටසක් රු. 8 බැගින් සම්පූර්ණයෙන් ගෙවා තිබේ කොටස් ලෙස සමාගමේ අධ්‍යක්ෂවරයෙකුට නිකුත් කරන ලදී. අදාළ මුළු මුදල ඔහුගේ අධ්‍යක්ෂ සංවේදනයෙන් අඩු කර ගන්නා ලදී. මෙම අධ්‍යක්ෂකට ගෙවූ ශුද්ධ සංවේදන ප්‍රමාණය පමණක් අධ්‍යක්ෂ සංවේදන ගිණුමේ සටහන් කොට ඇත. මෙම කොටස් නැවත නිකුත් කිරීම සම්බන්ධ ව කිසි ම සටහනක් ගිණුම් පොත්වල වාර්තා කර නැත.

අවශ්‍ය වන්නේ :

- (1) 2002 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ප්‍රසිද්ධ කිරීමට උචිත වන ආකෘතියකට අනුව ලාභාලාභ ගිණුම - අදාළ සටහන් සමග.
- (2) පහත සඳහන් ආකෘතිය යොදා ගනිමින් 2002 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්වයංක්‍රීය ස්ථාවර වත්කම්වලට අදාළ සටහන්.

	රු '000			
පිරිවැය	2001.04.01 දිනට ශේෂය	කාලච්ඡේදය තුළ දී එකතු කිරීම	කාලච්ඡේදය තුළ දී ඉවත් කිරීම	2002.03.31 දිනට ශේෂය
ගොඩනැගිලි	2 800			
බෙදා හැරීමේ රථ	1 500			
ලීබඩු	600			

ක්ෂය වෙන්කිරීම

	2001.04.01 දිනට ශේෂය	වාර්ෂික ක්ෂයවීම්	ඉවත් කළ අයිතමවල මුළු ක්ෂය	2002.03.31 දිනට ශේෂය
ගොඩනැගිලි	528			
බෙදා හැරීමේ රථ	325			
ලීබඩු	220			

(3) අහිමිකළ හා නැවත නිකුත්කළ කොටස් ගිණුම

(ලකුණු 30 යි)
[තුන්වැනි පිටුව බලන්න.

ගිණුම්කරණය පිළිබඳ විධිමත් දැනුමක් නැති කොටස් හිමියෙකුට සාමාගමක සවිස්තරාත්මක වාර්ෂික වාර්තාවක් ලැබී ඇති අතර එහි ඇතුළත් පහත සඳහන් පද පැහැදිලි කර දෙන මෙන් ඔහු ඔබෙන් ඉල්ලා සිටී.

- (i) අතිවිශේෂ අයිතම
- (ii) විලම්බිත වියදම්
- (iii) ගිණුම්කරණ ප්‍රතිපත්තීන්
- (iv) ප්‍රතිපත්ති වෙනස්වීම්
- (v) අසම්භාව්‍ය අලාභ
- (vi) අස්පාශ්‍ය වත්කම්

අවශ්‍ය වන්නේ :

ඉහත එක් එක් පදයෙහි අරුත සුදුසු උදාහරණයක් බැගින් දක්වමින් කෙටියෙන් පැහැදිලි කිරීම. (ලකුණු 06 යි)
(මුළු ලකුණු 36 යි)

(අ) ආදායම් හා වියදම් ගිණුම සහ ලැබීම් හා ගෙවීම් ගිණුම අතර ඇති වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. (ලකුණු 01 යි)

(ආ) පහත සඳහන් තොරතුරු සුහද ක්‍රීඩා සංගමයේ පොත්වලින් 2001 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා උපුටා ගන්නා ලදී.

	රු	20 000
2001 වර්ෂය තුළ දී රැස්කරගත් සාමාජික මුදල්		
ශේෂයන්	2001.01.01	2001.12.31
	දිනට	දිනට
සාමාජික මුදල් - ඉදිරියට ලද	රු 2 000	1 000
- හිඟ	රු 5 000	8 000

අවශ්‍ය වන්නේ : 2001 වසර සඳහා සාමාජික මුදල් ගිණුම. (ලකුණු 02 යි)

(ඇ) අපේ නියෝජන පදනම මත පරිගණක 20 ක් වාම් වෙත යැවී ය. එක් පරිගණකයක පිරිවැය රු. 50 000 ක් වූ අතර නියෝජනය වාම් වෙත යැවීම සඳහා අපේ ප්‍රවාහන වියදම් ලෙස රු. 10 000 ක් දැරී ය. නියෝජනය භාර ගැනීමෙන් පසු අපේ එවූ රු. 600 000 විනිමය බිල්පත වාම් ප්‍රතිග්‍රහණය කළ අතර, එම බිල්පත අපේ වට්ටම් කරගෙන රු. 570 000 ක් ලබා ගති. ලැබුණු පරිගණකවලින් 2 ක් හොඳ තත්වයෙන් නොමැති බව වාම් හඳුනා ගැනීමෙන් අනතුරුව රු. 2 000 ප්‍රවාහන වියදම් දරා එවා වහා ම අපේ වෙත යැවී ය. අපේ රු. 5 000 වියදමක් දරා මෙම පරිගණක අළුත් වැඩියා කර මෙම පරිගණක දෙකම රු. 98 000 ක අගයකට තොගයට ගන්නා ලදී. අපේ කමාගේ ගිණුම් කාලවිච්ඡේදය අවසානයේ දී වාම්ගෙන් විකුණුම් විස්තරයක් ලබා ගන්නා ලදී. එහි සඳහන් වූ තොරතුරු මෙසේ යි.

- විකුණුම්-පරිගණක 10 ක් අත්පිට - එකක් රු. 65 000 බැගින්
- පරිගණක 05 ක් ණයට - එකක් රු. 70 000 බැගින්
- පරිගණකය 01 ක් වාම් ඔහුගේ පෞද්ගලික පරිහරණයට තබා ගන්නා ලදී.
- වියදම් - ගබඩාව වියදම් රු. 18 000
- විකුණුම් වියදම් රු. 32 000

ගිවිසුම් ප්‍රකාර මුළු විකුණුම් මත 5% වෙළඳ කොමිස් ද ණයට විකුණුම් මත 4% කැපකරු කොමිස් ද වාම්ට හිමි ය. වාම් විසින් පෞද්ගලික පරිහරණයට තබා ගත් පරිගණකය වෙනුවෙන් එහි පිරිවැය වූ රු. 50 000 වාම්ගෙන් අයකිරීමට අපේ තීරණය තළේ ය.

අවශ්‍ය වන්නේ :

- අපේගේ පොත්වල පහත සඳහන් ලේඛන ගිණුම්
- (i) නියෝජන ගිණුම
- (ii) වාම් ගේ ගිණුම
- (iii) හානි වූ තොග ගිණුම

(ලකුණු 06 යි)

(ඈ) පහත දැක්වෙන එක් එක් අවස්ථාවට වඩාත් අදාළ වන්නේ මූල්‍ය ගිණුම්කරණය ද, කළමනාකරණ ගිණුම්කරණය ද යන්න සඳහන් කරන්න.

- (i) ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු සැපයීම සඳහා
- (ii) කර්මාන්ත ශාලාවේ ශ්‍රම ඵලදායීතාව දැක්වෙන වාර්තාවක් පිළියෙල කිරීම සඳහා
- (iii) සමාගමේ සංස්ථා ප්‍රකාශයේ අඩංගු කිරීම පිණිස එහි කාර්යඵල පිළිබඳ ඓතිහාසික තොරතුරු සැපයීම සඳහා
- (iv) ආයතනයට ලැබුණු ඇණවුමක් සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම සඳහා

(ලකුණු 02 යි)

[හතරවෙනි පිටුව බලන්න.

(ඊ) පහත සඳහන් තොරතුරු සීමිත ලංකා සමාගමේ වාර්ෂික ගිණුම්වලින් උපුටා ගන්නා ලදී.

(i) 2002 මාර්තු 31 දිනට ශේෂස්ත්‍ර සාරාංශය

රු. 000

හිමිකම		ජංගම නොවන වත්කම්	
රු. 10 සාමාන්‍ය කොටස්	3 500	ස්පෘශ්‍ය	4 500
මුළු සංචිත	2 500	අස්පෘශ්‍ය	500
මුළු හිමිකම	6 000		
ජංගම නොවන වත්කම්		ජංගම වත්කම්	
10% ණයකර	2 000	කොහ	1 000
ජංගම වත්කම්		වෙළඳ ණයගැනී	2 500
වෙළඳ ණයහිමියෝ	800	මුදල් හා බැංකුව	500
උපචිත වියදම්	200		4 000
	1 000		
	9 000		9 000

(ii) 2002 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ ගිණුමේ සාරාංශය

රු. '000

විකුණුම්	4 000
විකුණුම් පිරිවැය	(3 000)
දළ ලාභය	2 000
මෙහෙයුම් වියදම්	(800)
සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු මත ලාභය-පොලියට පෙර	1 200
පොලී වියදම්	(200)
සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු මත ලාභය-බදු පෙර	1 000
සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු මත බදු	(300)
සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු මත ලාභය-බදු පසු	700

අවශ්‍ය වන්නේ :

පහත සඳහන් අනුපාත ගණනය කිරීම.

- (i) දළ ලාභ අනුපාතය
- (ii) ජංගම අනුපාතය
- (iii) කෝලන අනුපාතය

- (iv) පොලී ආවරණ අනුපාතය
- (v) කොටසක ඉපයුම

(ලකුණු 05 යි)
(මුළු ලකුණු 16 යි)

3. (අ) (i) ප්‍රාග්ධන නිදහස් කිරීමේ සංචිතයක් ඇති කිරීමේ මූලික අරමුණ සඳහන් කරන්න. (ලකුණු 01 යි)
(ii) එය යොදා ගත හැකි එක් අවස්ථාවක් සඳහන් කරන්න.

(ආ) වසර 2001.01.01 දිනට සීමිත මහවැලි සමාගමේ ලෙජරයේ පහත සඳහන් ශේෂ දත්තට ලැබුණි.

රු.		රු.	
රු. 10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	500 000	කොටස් අධි මිල	40 000
20% රු. 10 නිදහස් කළ හැකි වරණිය		ප්‍රත්‍යාගණන සංචිත	50 000
කොටස් ප්‍රාග්ධනය	100 000	පොදු සංචිතය	60 000
ප්‍රාග්ධන නිදහස් කිරීමේ සංචිතය	200 000	ලාභාලාභ ගිණුම - බැර	82 000

- අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ අනුව පහත සඳහන් ගනුදෙනු වසර 2001 තුළ දී සිදු විය.
- ජනවාරි 31 - 2001-01-01 තිබූ සැම සාමාන්‍ය කොටස් පහකට ම එක කොටස බැගින් ප්‍රසාද නිකුතුවක් කිරීමට. මෙම ප්‍රසාද කොටස් 2001 වසර තුළ දී ලාභාල ලැබීමට හිමිකම් නො ලබයි.
 - අප්‍රේල් 01 - රු. 10 සාමාන්‍ය කොටස් 5 000 ක් කොටසක් රු. 15 බැගින් නිකුත් කර මුළු මුදල ම එකවර ලබා ගන්නා ලදී.
 - ජූනි 30 - වරණිය කොටස් සඳහා 10% ක් ද, සාමාන්‍ය කොටස් සඳහා 10% ක් ද වශයෙන් අතුරු ලාභාල ගෙවී ය.
 - ජූලි 01 - රු. 10 නිදහස් කළ හැකි වරණිය කොටස් 3 000 ක් කොටසකට රු. 2 ක, අධි මිලක් සහිත ව ලාභයෙන් නිදහස් කරන ලදී.
 - සැප්තැම්බර් 30 - මෙදින පොත් අගය රු. 700 000 ක් ව තිබූ ඉඩම් රු. 900 000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී.
 - දෙසැම්බර් 31 - (1) 2001 වර්ෂයේ ඉදිකළ ලාභය රු. 200 000 ක් වූ අතර මින් රු. 40 000 ක් පොදු සංචිතයට මාරු කරන ලදී.
(2) වරණිය කොටස් සඳහා ඉතිරි ලාභාල ප්‍රමාණය සහ සාමාන්‍ය කොටස් සඳහා 20% අවසන් ලාභාලයක් යෝජනා කිරීම.

[පස්වෙනි පිටුව බලන්න.

(i) ඉහත එක් එක් ගනුදෙනුවේ වටිනාකම පහත සඳහන් ආකාරයේ ආකෘතියකට අනුව අදාළ නිරූපණ සටහන් කිරීම. එහි දී අදාළ වටිනාකම වැඩිවීමක් ද (+) අඩුවීමක් ද (-) යන්න දක්වන්න.

දිනය	ගනුදෙනුව	රු. 10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය රු.	20% රු. 10 නිදහස් කළ හැකි වරණීය කොටස් රු.	ප්‍රාග්ධන නිදහස් කිරීමේ සංචිතය රු.	කොටස් අධිමිල රු.	ප්‍රත්‍යාගණන සංචිතය රු.	පොදු සංචිතය රු.	ලාභාලාභ ගිණුම රු.
ජනවාරි 01	ශේෂය	500 000	100 000	200 000	40 000	50 000	60 000	82 000
ජනවාරි 31	ප්‍රසාද නිකුතුව							

(ලකුණු 07 යි)

(ii) පහත සඳහන් ගනුදෙනු වාර්තා කිරීම සඳහා අවශ්‍ය ජ'තල් සටහන් (මුදල් ද ඇතුළු ව).

- (1) ජනවාරි 31 දින සිදු කළ - ප්‍රසාද නිකුතුව (ලකුණු 08 යි)
- (2) අප්‍රේල් 01 දින සිදු කළ - නව කොටස් නිකුත් කිරීම (මුළු ලකුණු 16 යි)
- (3) ජූලි 01 දින සිදු කළ - වරණීය කොටස් නිදහස් කිරීම

4. (අ) පහත සඳහන් එක් එක් පදය නිර්වචනය කර එම එකිනෙක පද සඳහා බේකරියක් ඇසුරෙන් නිදසුනක් බැගින් දෙන්න. (i) පිරිවැය (ii) පිරිවැය ඒකකය (iii) පිරිවැය මධ්‍යස්ථානය (ලකුණු 03 යි)

(ආ) මැටි භාණ්ඩයක් නිපදවීමේ ව්‍යාපාරයක් ඇරඹීමට ධනවර්ධන අදහස් කරයි. මාසික කුලිය රු. 50 000 ක් වන ගොඩනැගිල්ලක නිෂ්පාදන වැඩපළ පවත්වා ගෙන යනු ඇත. නිම් භාණ්ඩ ඒකකයක අත්හරගත මැටි සහ අනිකුත් රසායනික ද්‍රව්‍යවල වටිනාකම රු. 120 කි. නිෂ්පාදන සේවක පිරිස තාවකාලික පදනම යටතේ බඳවා ගනු ලබන අතර නිපදවන සෑම ඒකකයක් වෙනුවෙන් රු. 80 ක් ගෙවනු ඇත. ප්‍රධාන කටයුතු සඳහා මාසික ව රු. 15 000 ක් වැය කිරීමට අදහස් කෙරේ. ධනවර්ධනයේ යොදාගැනීම මෙම ව්‍යාපාරයේ නිම් භාණ්ඩ අලෙවි කිරීමට එකඟ වී ඇති අතර විකුණන සෑම ඒකකයකට ම රු. 30 ක් බැගින් ඔහුට ගෙවනු ඇත. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ කල්බදු ක්‍රමය යටතේ ලබා ගැනේ. ඒ සඳහා ගෙවන මාසික වාරිකය රු. 6 000 කි. සෑම නිම් භාණ්ඩ ඒකකයක් සඳහාම රු. 10 ක ස්වාධිකාරයක් ගෙවිය යුතු ය. නව ද කාර්යාලීය වියදම් මාසික ව රු. 10 000 වනු ඇත.

අවශ්‍ය වන්නේ : (i) ඉහත ඡේදයේ ඇති පිරිවැය අයිතම ඒවායේ දී ඇති වටිනාකම් සමග හඳුනාගෙන පහත දක්වෙන ආකෘතියට අනුව ඒවා වර්ගීකරණය කිරීම.

පිරිවැය අයිතමය	සෘජු ද්‍රව්‍ය රු.	සෘජු ශ්‍රමය රු.	සෘජු වියදම් රු.	නිෂ්පාදන පොදුකාර්ය රු.	පරිපාලන පොදුකාර්ය රු.	විකිණීමේ හා බෙදාහැරීමේ පොදුකාර්ය රු.
(1) ගොඩනැගිලි මාසික කුලිය						
(2)						
(3)						

(ii) ධනවර්ධන මයකට ඒකක 1 000 ක් නිපදවනු ඇතැයි යන උපකල්පනය මත පහත සඳහන් දෑ ගණනය කරන්න.
 1. ඒකකයක අපේක්ෂිත ප්‍රාථමික පිරිවැය
 2. නිෂ්පාදන පොදු කාර්යය අත්හරගුණ අනුපාතය (නිෂ්පාදනය කරන ඒකක ගණන පදනම් කරගෙන)
 3. ඒකකයක අපේක්ෂිත නිෂ්පාදන පිරිවැය (ලකුණු 07 යි)

(ඇ) ලහිරු මුද්‍රණාලයට පොත් පිටත් මුද්‍රණය කිරීම සඳහා ගනුදෙනුකරුවෙකුගෙන් ඇණවුමක් ලැබී ඇත. මෙයට අදාළ පිරිවැය තොරතුරු පහත දක්වේ.
 සෘජු ද්‍රව්‍ය පිරිවැය - එක් පොතකට රු. 6
 සෘජු ශ්‍රම පිරිවැය - එක් පොතකට රු. 4
 මෙම ඇණවුමට අදාළ අකුරු ඇමිණීමේ වියදම රු. 25 000
 පොදුකාර්ය පිරිවැය අත්හරගුණ අනුපාතිකය (සෘජු ශ්‍රමය පිරිවැය මත) 250%
 ලාභ ආන්තිකය - මුළු පිරිවැයෙන් 20%

අවශ්‍ය වන්නේ :
 පිටපත් 5 000 ක් සහ පිටපත් 10 000 ක් සඳහා වෙන වෙන ම මිල කැඳවුම් දෙකක් ඉදිරිපත් කරන ලෙස ලහිරු මුද්‍රණාලයෙන් ඉල්ලා සිටින ලදී උපකල්පනය කොට පහත සඳහන් දෑ ගණනය කරන්න.
 (i) ඉහත සඳහන් එක් එක් මිල කැඳවුමක මිල ගණිත වෙන් වෙන් ව
 (ii) පහත දක්වෙන ප්‍රමාණයන් ඇණවුම් කළ හොත් ගනුදෙනුකරුවාට එක් පොතක් සඳහා වන පිරිවැය (ලකුණු 06 යි)
 (1) පිටපත් 5 000 ක් (2) පිටපත් 10 000 ක් (මුද්‍ර ලකුණු 16 යි)

[හයවෙනි පිටුව බලන්න.

5. (අ) පහත දක්වෙන ලියවිලි එක එකක් සම්බන්ධයෙන් දක්වා ඇති ශීර්ෂ යටතේ තොරතුරු සපයන්න.

ලියවිලි	නිකුත් කරන අංශය	යොමු කැරෙන අංශය	කුමක් සඳහා ද?
1. ගබඩා අධියාවතා පත්‍රය			
2. ගැණුම් ඇණවුම			
3. මිලට ගැනීමේ අධියාවතා පත්‍රය			

(ලකුණු 03 යි)

(ආ) කමලන් ස්ටෝරිස් සමාගම තමන් නිකුත් කරන තොග මිල කිරීම සඳහා පසු ඇතුළු පෙර පිට (LIFO) ක්‍රමය යොදා ගනී. වසර 2002 මාර්තු මාසය තුළ X අයිතමයට අදාළ ව සිදු වූ ගනුදෙනු පහත දක්වේ.

දිනය	ලැබීම්			නිකුත් කිරීම්			ශේෂය	
	ප්‍රමාණය ඒකක	ඒකක මිල රු.	වටිනාකම රු.	ප්‍රමාණය ඒකක	ඒකක මිල රු.	වටිනාකම රු.	ප්‍රමාණය	වටිනාකම
							ඒකක	රු.
මාර්තු 01	1 000	10	10 000				?	?
10	200	11	2 200				?	?
12				700	?	?	?	?
20	400	12	4 800				?	?
25	300	13	3 900				?	?
31				600	?	?	?	?

අවශ්‍ය වන්නේ :

- (i) තොග ලෙජරය සම්පූර්ණ කර 2002 මාර්තු 31 දිනට ඉතිරි තොගයේ අගය පැහැදිලි ව දක්වන්න.
- (ii) පසු ඇතුළු පෙර පිට (LIFO) ක්‍රමයේ අවසාන දෙකක් සඳහන් කරන්න.
- (iii) සමාගම තොග මිල කිරීම සඳහා පෙර ඇතුළු පෙර පිට (FIFO) ක්‍රමය යොදා ගන්නා ලදී සලකා පහත සඳහන් අයිතමයන් ගේ අගය අඩු වේ ද, වැඩි වේ ද, යන්න පමණක් සඳහන් කරන්න.
 - (1) මාර්තු 31 දිනට තොගයේ වටිනාකම
 - (2) මාර්තු මාසයේ දළ ලාභය

(ලකුණු 08 යි)

(ඇ) කර්මාන්ත ශාලාවක සේවකයින්ගේ ක්‍රියාකාරී කාලය සටහන් කරන ලියවිලි 2 ක් නම් කරන්න.

(ලකුණු 01 යි)

(ඈ) කර්මාන්ත ශාලාවක සේවකයින් වන සුනිල්, නිමල් හා කමල්ට අදාළ තොරතුරු පහත දක්වේ.

	සුනිල්	නිමල්	කමල්
වැඩ කළ පැය ගණන	30	40	50
පැයකට රේටය	රු. 50	රු. 55	රු. 60
නිපැයූ ඒකක P	150	180	-
Q	-	-	240

සාමාන්‍ය තත්ත්වයන් යටතේ P ඒකකයක් නිපදවීමට අනුමත කාලය විනාඩි 12 ක් ද Q ඒකකයක් නිපදවීමට අනුමත කාලය විනාඩි 20 ක් ද වේ.

අවශ්‍ය වන්නේ :

- (i) සමකාල අනුපාතයට අනුව එක් එක් සේවකයකුගේ මුළු ඉපයීම් ගණනය කරන්න.
- (ii) ඉතිරි කරගත් කාලයෙන් 50% ක කාලයකට ප්‍රසාද දීමනාවක් ගෙවීම

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 16 යි)